

Buddhist Psychotherapy Techniques for Child Psychological Problems

අමා මානසික ගැටලු සඳහා භාවිත කළ හැකි බෞද්ධ මත්‍යෝග උපදේශන ක්‍රමයිල්ප

Karapikkada Sobitha

කරපික්කඩ සේවීත භිම

හැඳින්වීම

උමාවිය තුළ ඇතිවන්නා වූ මානසික ගැටලු මෙන් ම මානසික අත්‍යුත්‍ය මත්‍යෝග විෂය නිර්මාණය තුළ බොහෝ සේයින් සාකච්ඡා වී ඇත. ඒ අනුව අමා මානසික ගැටලු නිර්මාණය වීම සඳහා බලපාතු ලබන සාධක කිහිපයක් මූලික වශයෙන් බවහිර මත්‍යෝග තුළ පෙන්වා දී ඇත.

01. තම පවුල ආශ්‍රයෙන් ඇතිවන ගැටලු.
02. පොද්ගලික සාධක මත ඇතිවන ගැටලු.
03. පාරිසරික සාධක මත ඇතිවන ගැටලු.
04. අධ්‍යාපන සාධක මත නිර්මාණය වන්නා වූ ගැටලු.

මෙම ගැටලු පදනම්ව අමා මතස තුළ නොයෙක් ගැටලුකාරී අවස්ථාවන් නිර්මාණය විය හැක. එවැනි අවස්ථාවන් තුළ උපයෝගී කොට ගත හැකි බෞද්ධ මත්‍යෝගාත්මක උපදේශන ක්‍රමයිල්ප කවරේදැයි මෙහි දී බෞද්ධ මූලාශ්‍රය ඉගැන්වීම් ද පදනම්ව අධ්‍යාපනය කොට ඇත.

අමා මානසික ආත්‍යතිය අවම කරගැනීමට උපයෝගී කොටගත හැකි බෞද්ධ උපදේශන ක්‍රම සිල්ප

බෞද්ධ මූලාශ්‍රය තුළ ආත්‍යතිය හැඳින්වීමට යොදා ඇති ව්‍යුහය වන්නේ ආසව යන්නයි. මෙහි අදහස නම් වැශිරෙන සුළභව, පැශිරෙන සුළභව, පල්ලවන සුළභව හා මත්කරවන සුළභව යන්නයි. ආසව පිළිබඳ කෙලෙස් කරම හා ඒවා නැතිකරගත හැකි ආකාරය පිළිබඳ ත්‍රිපිටකයේ සුතු දේශනා රාඛියක සඳහන් වේ. සංඝාසව, සතිපථාන, විතක්කසන්යාන, අනුමාන, රථවිනිත, හයහෝරව යනා දී සුතු ඒ අතර වේ. විශේෂයෙන් මේ පිළිබඳ වැදගත් විස්තරයක් ම්‍යුණුම නිකායේ සංඝාසව සුතුයේ සඳහන් වේ. ආසව සඳහා “විසාත” “පරිලාභ” යන පර්යාය පද ද ත්‍රිපිටකය තුළ හමු වේ. එයින් අදහස් වන්නේ හාන්පසින් ම දැවීම යන්නයි. මත්‍යෝගාත්මක සැලකෙන සැකය හා අවිනිශ්චිත බව, කාංසාව, අභ්‍යන්තරික කළකිරීම ආදි අයහපත් ගති ලක්ෂණ මෙම ආසව යන්න තුළ දැක් වේ.

අමා මතස තුළ නිර්මාණය වන්නා වූ ආත්‍යතිය පාලනය කිරීම සඳහා උක්ත සංඝාසව සුතුගත කරගැනු පාදක කරගත හැක. එහි දී බුදුන් වහන්සේ ක්‍රමවේද කිහිපයක් පෙන්වා දී ඇත.

• දස්සනා පහාතබ්බා

අවබෝධයෙන් යුතුව දැකීමට සලස්වා ආතතිය දුරු කිරීමයි. එනම් සමඟ දිවියේ ඇති කිරීමයි. යහපත් දැකීම තුළින් දරුවන් තුළ නිබෙන මානසික යුක් පිඩා යුරුකළ හැකිය. දරුවන් තුළ නිවැරදි දැකීමක් නොමැතිවිට විවිධ මානසික ගැටලු ඇති වේ. අසත්‍ය තොරතුරු සත්‍ය තොරතුරු ලෙසත් සත්‍ය තොරතුරු අසත්‍ය ලෙසත් පිළිගත් විට යම් යම් වැරදි මත තුළ දැඩි ලෙස එළඹීම තුළින් විවිධ ආකාරයෙන් මානසික පිඩා ඇති වේ. එම නිසා ඒවා මගහරවා ගැනීමට යම් යම් දෙයක් පිළිබඳව නිවැරදි දැකීමට ලමයා භුරු කරවිය යුතු ය. සැම දරුවෙකුම එක හා සමාන බුද්ධිමත් නැත. සමහර දෙමාපියන්ට පියකරු, කිසිම බාහිර ගැටලුවක් නොමැති දරුවන් සිටිය ද ඔවුන් අධ්‍යාපන මට්ටම අතින් ඉතා දුර්වල මට්ටමක සිටිය හැක. එම දරුවන්ගේ දෙමාපියන් පවුලේ යාතින් උසස් අධ්‍යාපන මට්ටමක් ලැබුවත් දරුවා මෙවැනි තත්ත්වයක සිටීමෙන් දරුවාට ඔවුන් ඇති කරන පිඩිනය වැඩිවිය හැක. එමගින් දරුවන් දැඩි මානසික ආතතියකට පත් වේ. එබැවින් ගුරුවරුන් සමග දරුවා පිළිබඳ සාකච්ඡා කොට දරුවාට ගැලපෙන ලෙස අධ්‍යාපන වැඩි සටහන් සකස් කිරීමට දෙමාපියන් ගුරුවන් තුළ හැකියාවක් ඇතිවිය යුතු ය. ඒ සඳහා ද දරුවා පිළිබඳ මනා අවබෝධයක් ලැබිය යුතුය. එවැනි දරුවන් මානසික ආතතියෙන් වළකා ගැනීමට සඩාස්ථාන සූත්‍රාගත “දස්සනා පහාතබ්බා” කුමවේදය ඉතා වැදගත් වේ.

එසේම දරුවාගේ වෙනසක් දකීනම් එනම් කතා කිරීමේ දී වෙනසක් ඇත්තම් පාසලේ දී ලබාදෙන වැඩි නොකරයිනම්, භුදෙකලාව විසිමට ප්‍රිය කරයිනම්, ශ්‍යාමික කේෂපය ඇති වෙනම් ආදි ලක්ෂණ දරුවා තුළින් දැකගත හැකි නම් දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් දරුවා මෙසේ වෙනස් වීමට හේතුව නිවැරදිව සෞයාගත යුතු ය. දරුවාගේ වෙනස්වීමට හේතුව නිවැරදිව සෞයාගත හොත් දරුවාට නිවැරදිව එහි ආදිනව වටහා දී ඔහු තුළ තමාගේ වැරදි අවබෝධ දුරු කර නිවැරදි දැකීමක් ඇතිකරවිය හැක. දරුවාගේ ආතතිය එයින් ඉවත්ව යනු ඇත.

එමෙන් ම තවත් සමහර අවස්ථා වලදී දෙමාපියන් ගුරුවරුන් විසින් දරුවන් සිදු නොකළ ක්‍රියාවලට පවා වැරදි වැටහිමෙන් යුක්තව ඔවුන්ට නිරපරාදේ දඩුවම් ලබාදෙයි. මෙසේ තිකරුනේ දඩුවම් විදිමට සිදුවීමෙන් බොහෝ දරුවන් දැඩි මානසික පිඩාවකින් දවස ගෙවයි. ඔවුන්ට එසේ මානසික පිඩිනයට පත්වීමට සිදුවූයේ දෙමාපියන් හා ගුරුවරුන් තුළ ද මෙම නිවැරදි දැකීම නොමැතිකම නිසයි. එබැවින් ලමා මනෝ සංවර්ධනයේ දී ලමයා මෙන් ම වැඩිහිටි පිරිස ද අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය. දරුවා වැරද්දක් කොට ඇත්තම් පමණක් ඒ පිළිබඳ නිවැරදිව සෞයාබලා දඩුවමක් ලබාදීම හෝ දරුවාට අවවාද ලබා දීම සිදුකළ යුතු ය.

• සංවරා පහාතබ්බා

එනම් ඉතුළු සංවර කරගැනීමෙන් ගැටලු විසැදීමයි. සීමාව ඉක්මවා ඉතුළුයෙන් පිනවීමට යාම නිසා විවිධ වූ ගැටලු වලට මුහුණ දීමට සිදු වේ. වර්තමාන ප්‍රමාද පරුපුර ගත්කළ ඔවුන් විශේෂයෙන් ඇසු, කන, තාසය, දිව, ගරිරය යන ඉතුළුයෙන් බෙහෙවින් පිනවීමට උත්සහ දරයි. මෙහි දී කෘතිම ආහාර වර්ග වලට බෙහෙවින් ප්‍රිය කරන දරුවන් ඒවා වැඩිපුර අනුහව කිරීම නිසා විවිධ වූ කායික රෝග වලින් පෙළෙමින් පවතී. එම කායික රෝග පදනම්ව ඔවුන් මානසික වශයෙන් ද පිඩාවට පත්විය

හැක. එමෙන් ම ඇස අධික ලෙස පිනවීමට යාමේ දී ද කන අධික ලෙස පිනවීමට යාමේ දී ද විවිධ රුප හා ගිත වලට ඇබැජිවීම නිසා ඒවා පසුකාලීනව අනුකරණයට යාමෙන් විවිධ මානසික ආතතින් නිර්මාණය විය හැක. විශේෂයෙන් ලිංගික හැඟීම් වර්ධනය වන වයස් සීමාව කුළ ඒවා අත්හදා බැලීමට යාම කුළින් ද අන්තර්ජාලය කුළින් ඒවා නැරඹීමට යාම කුළින් ද උමා මනස විකෘති වී දැඩි මානසික ආතතියකට පත්විය හැක. එබැවින් ඉනුදිය සංවර කරගැනීම බොහෝ මානසික ආතති සමනායට හේතු වේ.

• අධිච්චනා පහාතබා

අධිච්චනා පහාතබා යනු ඉවසීමෙන් ආතති පාලනයයි. දුක් කරදර ඉවසීමට තොහැකි වීම නිසා දරුවන්ට විවිධ ගැටුප පැන නැගී. සබාසව සූත්‍රයේ දී එය දැක්වෙන්නේ නුවණීන් සළකා බලා සිතල ඉවසන්නේ වෙයි. උෂේණය, බඩින්න හා පිපාසය මැසි මදුරු සුලං අව්‍ය සර්ප අදි ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරු කොට කියන ලද, නපුරු ලෙස පැමිණී වවන ඉවසන්නේ වෙයි. හටගත් දුක් වූ තියුණු වූ ක්‍රාර වූ සතුවක් නුපදවන්නා වූ අමනාප වූ දිවි පැහැර ගැනීමට තරම් වූ ගරීර වේදනාවන් ඉවසන්නේ වේ. මහණෙනි ඉවසන්නහුට වෙහෙස හා දැවිල්ල ඇති කෙලෙස් පහල තොවෙති. මහණෙනි මේ සියල්ල කෙලෙස් ඉවසීමෙන් නැති කළ යුතු වේ. යනුවෙති.

වර්තමාන උමා පරපුරට ද ඇති බොහෝ ප්‍රශ්න වලට හේතු වන්නේ ද ඉවසීමක් තොමැති කමයි. බොහෝ පවුල් වල දරුවන් බොහෝ දෙනෙක් නිවසේ දී මෙන් ම පාසලේ දී විවිධ වූ අර්ථා වලට මූහුණ පායි. එනම් නිවසේ දී බොහෝවිට මවිපියන් කුඩා දරුවාට වැඩිපුර ආදරය කරමින් වැඩිමහල් දරුවා කුමෙයන් අත්හරිනු ලබයි. එය දරුවන්ට දරාගත තොහැක. එම නිසා දෙමාපියන් ද මනා ඉවසීමෙන් යුතුව දරුවන්ට එකසේ ආදරය කළ යුතුය. එමෙන්ම වැඩිමල් දරුවාට තම නාගී හෝ මල්ලි පිළිබඳ වටහා දී ඔහුට එය ඉවසීමට, දරාගැනීමට ඩුරකළ යුතු ය. තවද සමවයස් මිතුරන් අතර වත් පොහොසත්කම් වලින් යුත් සහ එසේ වත් පොහොසත් තොමැති පවුල්වල දරුවන් එකට එකට සිටී. එවිට වත් පොහොසත් කමින් යුත් දරුවන් අදින පලදින ආකාරය, මහු හාවිත කරණ උපකරණ වත් පොහොසත්කමින් අඩු දරුවන්ට ලබාදීමට ඔවුන්ගේ දෙමාපියන්ට හැකියාවක් තොතිනිය හැකි ය. එවිට දරුවා ඒ පිළිබඳ සිතමින් දැඩි ආතතියකට ලක්විය හැකිය. එවිට දරුවා ඒ පිළිබඳ වටහා දී යම් කාලසීමාවක දී ලබා දෙන්නේ යැයි පවසා මහුව ඒ පිළිබඳ ඉවසීමට ඩුරකළ යුතු ය. එවිට දරුවාට යම් කාලයක් ගතවනවාත් සමග ම සාමාන්‍යකරණය වනු ඇතු. මෙසේ ඉවසීම පුරුදුකළ විට ඒ කුළින් ද මානසික ආතතිය දරුවන්ට ඇතිවීම වැළැක්විය හැක.

එමෙන් ම කුලී නිවාසවල ජීවත්වීමේ දී, මවිපියන්ගේ රැකියා වල දී, රැකියා කරන ප්‍රදේශ වෙනස්වීමේ දී, දරුවන්ට ඩුරු පරිසරයෙන් මිදි වෙනත් පරිසර තත්ත්වයට පත්වීම කුළ දැඩි මානසික ආතතියක් ඇතිවිය හැක. එම නිසා දරුවන්ට එසේ වෙනස්වීමට හේතු කාරුණිකව පහදා දී ඔවුන්ට ඉවසීමෙන් ඒවා දරා ගැනීමට ඩුරකළ යුතු ය. එමගින් ඔවුන්ට ඇතිවන මානසික ආතතිය පාලනය කළ හැක.

එසේම පාසලේ දී විවිධ ගරුවරුන්ගේ දරුවන්ට ඇතිවන වෙනස්කම් නිසා දරුවන් දැඩි මානසික ආතතියට ලක් වේ. මෙවැනි අවස්ථාවන් කුළ එසේ වන්නට හේතුව මනාව දරුවාට පැහැදිලි කොට ඉවසීමෙන් කටයුතු කිරීමට දරුවා ඩුරු කළ යුතු ය. පවුගේ සම්ප යුතියෙකු මියගිය විවදී ද තැනහොත් විදේශගත වීමේ දී ඒ පිළිබඳ සිතමින් මානසික පිඛිනයට දැඩිව දරුවා ලක්විය හැක.

දරුවාට ඉවසීම පුරුදු කිරීම තුළ එවැනි අවස්ථාවන් තුළ ඔවුන්ට තම මානසික ආතතිය පාලනය කරගරනීමට හැකියාව ලැබෙනු ඇත.

• පරිව්‍යේතනා පහාතබඩා

එනම් මග හැරීමෙන් ගැටුපු විසඳීමයි. කෙලෙස් වලට මූලික වන කරුණු මගහැර දමා යාම මගින් කෙලෙස් පාලනය කළ හැක. නොසැලකිලිමත් බව හා අයහපත් සමාජ ආගුර නිසා දරුවන්ට මූහුණ දීමට සිදුවන්නා වූ ගැටුපු රාජියකි. විශේෂයෙන් පාප මිතු සේවන නිසා ප්‍රමාද විවිධ වූ අපවාර ක්‍රියාවන්ට යොමුවිය හැක. ලමයි මත්දුවා හා දුම්වැටි සඳහා පොලුඩා ගැනීමටත්, ගැහැණු දරුවන් දුෂ්ඨණයට ලක්කිරීමටත්, විවිධ අතවර අපවාර වලට යොදාගැනීමටත් බලාපොරොත්තුව සිටින්නා වූ බොහෝ පිරිසක් සමාජයේ සිටිති. එවැනි පුද්ගලයින් පිළිබඳ දරුවන් දැනුවත් කොට එවැනි පිරිස වලින් මගහැර සිටීමට දරුවන් ඩුරු කරවිය යුතුය. ඔවුනට ඒ පිළිබඳ වටහා දී දරුවන් තුළ ඇතිවන්නා වූ මානසික ආතතිය සමනය කළ හැක.

එමෙන්ම නිවසේ දී පියාගේ බීමත්කම නිසා මහු තම විෂම වර්යාවන් වලට දරුවන් ගොදුරුකර ගත හැක. ඒ පිළිබඳ දරුවා මනාව දැනුවත් කොට එවැනි අවස්ථාවන් වලින් දරුවාට මගහැරීමට උපදෙස් දිය යුතු වේ. එවැනි අවස්ථාවන් තුළ දී දරුවන්ට ඇතිවන්නා වූ මානසික පිඩිනයන් දුරකිරීමට මෙන් ම එවැනි අතවර වළක්වා ගැනීමටත් මෙම උපදේශන ක්මිජිල්පය ඉතා වැදගත් වූවකි.

• භාවනා පහාතබඩා

භාවනාවෙන් ගැටුපු විසඳීම හෙවත් ආතති පාලනය මෙයින් අදහස් වේ. මෙහි දී නියමාකාර ලෙස සිහිය පිහිටුවා කෙලෙස් පහකිරීම අදහස් කරනු ලබයි. දරුවන්ට එදිනෙදා පිටිතයේ සිහියෙන් කටයුතු කිරීම නිසා බොහෝ මානසික ආතති වලින් මීමට හැකියාව ඇත. ගමන් කරන විට, හිඳගෙන සිටින විට, අසා සිටින විට මෙන් ම සැම අවස්ථාවකදීම සිහිය පිහිටුවා ගැනීම භාවනාව තුළින් සිදු වේ. මෙසේ සිහියෙන් යුත්තව කටයුතු කිරීමට ලමයා පුරුදු කරවිය යුතු ය. බොහෝ දරුවන්ට පාඩම් කරන්නා වූ කරුණු ක්ෂණයකින් අමතක වීම හා උගන්වන දී අවධාරණය නොවීම සඳහා පදනම් වන මූලික හේතුව නම් සිතේ විසිරුණු සේවනාවය හෙවත් අවධානය නොමැති බවයි. එබැවින් භාවනාව තුළ දරුවාට සිහිය පිහිටුවා ගැනීමට ඩුරු කිරීම තුළින් නිවැරදි සිහියෙන් ඉගෙන ගැනීමටත් වඩාත් එල ප්‍රයෝගන ලබාගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.¹

පමා මනසේ ඇතිවන්නා වූ ආතති පාලනය සඳහා සබඩාසව සූත්‍රයේ සඳහන් උක්ත උපදේශන ක්මිජිල්පයන්ට අමතරව අරුදී බොද්ධ ඉගැන්වීම අධ්‍යයනයේ දී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බහු විහරණයන් ප්‍රමාද තුළ පුරුණ කිරීමත්, සප්ත බොජ්කඩ්ග ධර්ම වර්ධනය කිරීමත් පමා මානසික ආතති පාලනය සඳහා උපකාරී වන බව දැකගත හැක. එම සප්ත බොජ්කඩ්ග ධර්ම නම්,

01. සති - කරන කියන සැම කටයුත්තක් ම මනා සිහියෙන් කිරීම.

02. ඔම්මවිවය - නිරන්තර වූ විමසිල්ලෙන් යුත්තව කටයුතු කිරීම.

03. විරිය - අතපසු නොකොට, වැරදි පැවැත්මට යොමු නොවී, තැවත නැවත උනන්දුවෙන් විරියය වඩා මානසික සුවය ලැග කරගැනීම.

04. පිති - කමා කුළ ඇති වන ආධ්‍යාත්මික වර්ධනය දැක සතුවුවේමට ඇති හැකියාව.

05. පස්සද්ධී - කලබලකාරී ගතිවලින් මිදි තම ජීවිතය සංවර්ව සන්සුන්ව ගතකිරීමට ඇති හැකියාව.

06. සමාධි - විවිධ භාවනා කුම මාර්ගයෙන් සිත සමාධිතත කර ගැනීම.

07. උපේක්ෂණ - මධ්‍යස්ථාව තැන්පත්ව සිටීම. කිසිම අයුරකින් සැලීමට පත් නොවී යහපත් අයුරින් ප්‍රශ්න දෙස මධ්‍යස්ථාව බැලීමට පුරු වීම.

මෙට අමතරව මෙත්තී භාවනාව ද අමා මානසික ආතති පාලනය සඳහා ප්‍රබල දායකත්වයක් සපයන්නකි. ඒ තුළින් සිතේ ගාන්තිය ඇතිකරගත හැකි වේ. මෙත්තීය වැඩිමෙන් ආතතියේ මූලිකම රෝග ලක්ෂණ වැළකෙන අයුරු පෙන්වා දිය හැක. මෙත්තීය ඇත්තා කුළ මැදු මොලොක් සින් ඇති වේ. සියලු සත්ත්වයින්ට යහපතක්ම වේවායි, අවැඩක් දුකක් විපතක් නොවේවායි පතායි. කිසිවෙකු නොරවතා මානයෙන් ඉවත්ව රඳ ක්‍රියාවෙන් බැහැරව සතුවු සිතින් කල් ගෙවයි. මෙයින් බොහෝ කාලයක් නිරෝගීව සිටීමට භා ගාරීරික ලෙස පැහැඳත්ව සිටීමට අවස්ථාව උදා වේ. එබැවින් අමා මානසික ආතති පාලනය සඳහා මෙත්තීය මහත් දායකත්වයක් සපයයි. මෙත්තීය සිදුකිරීමෙන් ලැබිය හැකි ආනිසංස 11 ක් පිළිබඳ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වේ.

මෙත්තී භාවනාවට අමතරව සතිපථියාන භාවනාව වැඩිම ද මානසික ආතති පාලනය සඳහා ඉවහල් වේ. වියෝගයෙන් සතිපථියාන භාවනාව වැඩිමෙන් ලැබෙන්නා වූ ආනිසංස හතෙන් භයක් ම සඳහන් වන්නේ මානසික භා කායික නිරෝගී බව යි. පිරිසිදු බව, ගෝකය ඉක්මවීම, පරිදේවය ඉක්මවීම, ගාරීරික දුක නැති කිරීම, මානසික දුක් නැති කිරීම, අවබෝධය ලබාගැනීම යනු එම ආනිසංසයේ ය. බුදුන් වහන්සේ මහා දුක්බක්බන්ද සූත්‍රයේ සඳහන් කරනුයේ ද මිනිසාට විවිධාකාර වූ මානසික අසහනයන්ට ලක්වීම වැළැක්විය නොහැකි බවත් නමුත් මිනිසා යථාර්ථවයැදි අවබෝධය ලබාගෙන එහි ඇති අස්සාද, අදිනව, නිස්සරණ යන කරුණු අවබෝධ කරගැනීමෙන් යම්තාක් මානසික සුවයක් ලද හැකි බවයි.

මෙසේ ආදි බොඳේ ඉගෙන්වීම් අධ්‍යනයේ දී බටහිර මනෝවිද්‍යාව කුළ ආතති කළමණාකරණය සඳහා භාවිත කරණු ලබන සැම ආකාරයෙන් ම වූ කුමවේද බොඳේ මනෝවිද්‍යාව කුළ ගැබේව ඇති ආකාරය දැකගත හැක. එබැවින් වර්තමානයේ බොහෝ බටහිර මනෝ විද්‍යාඥයේ බොඳේ භාවනා කුම පිළිබඳ පර්යේෂණ පවත්වීම් ඒවා ආතතිය නැති කරගැනීම සඳහා යොදාගැනීමට උනන්දු වෙමින් සිටීති. මේ අනුව බොඳේ මනෝවිද්‍යාවේ සඳහන් කරුණු එදිනෙදා ජීවිතයේ භාවිත කිරීම වැඩිහිටියාගේ මෙන් ම ලමයාගේ ද මනස ආතති වලින් තොර නිරවුල් නිකළැල් මනසක් බවට පත්කරගැනීමට ඉවහල් වේ.

ප්‍රමා මානසික ගැටුලු නිරාකරණය සඳහා භාවිත කළ හැකි බොඳේ මනෝ උපදේශන කුමකිල්ප

පුද්ගලයා තම ජීවිත කාලය පුරා මූහුණ දෙන ප්‍රශ්න හා ගැටලු විවිධ ය. පුද්ගලගත ප්‍රශ්න මෙන් ම සමාජගත ප්‍රශ්න වශයෙන් මෙම ගැටලු දැකිය හැක. තවත් ආකාරයකට දක්වන්නේ නම් ගැටලු ඇතිවිම සඳහා බලපානු ප්‍රධාන සාධක දෙකක් ලෙස අභ්‍යන්තර සාධක හා බාහිර සාධක වශයෙන් දෙයාකාරයක් බුදුසමය අවධාරණය කර ඇත. පුද්ගල ගැටලු නිරාකරණය නොකාට සමාජ ගැටලු නිරාකරණය කළ නොහැක. මත් ද සියලු ගැටලු නිර්මාණය වනුයේ පුද්ගල මනස තුළ ය. එබැවින් පුද්ගල මානසිකත්වය නිරවුල් කිරීමෙන් අභ්‍යන්තර ගැටලු මගහරවා ගත හැකි ය.

මිනිසා තුළ නිර්මාණය වන්නා වූ අභ්‍යන්තර ගැටලු රාජියක් සඳහා මුල් වන්නා වූ මානසික ගති ලක්ෂණ රසක් පිළිබඳ බුදුදහමේ දක්වා ඇත. ඒ අතුරින් ලෝහ, ද්වේෂ, මෝහ යන අකුසල සිතුවිල් මුලික ය. මිට අමතරව කාමච්ඡල්ද, ව්‍යාපාද, රීනමිද්ද, උද්ධව්‍ය කුක්කුව්‍ය, විවිකිව්‍යා නම් වූ පස්ස්වනිවරණ ධර්මයේ ද ජන්ද, දෝස, හය, මෝහ නම් වූ සතර අගතිහු ද පුද්ගල මානසික ගැටලු නිර්මාණය සඳහා පදනම් වන්නා වූ සාධක ලෙස බුදුසමය දක්වයි. ආදි බොද්ධ සූත්‍ර දේශනා අධ්‍යයනයේ දී අංගත්තර නිකායේ රෝග සූත්‍රය, ම්‍රේකීම නිකායේ වත්ත්පම සූත්‍රය, ම්‍රේකීම නිකායේ සල්ලේඛ සූත්‍රය ආදි සූත්‍ර දේශනා තුළ උක්ත සාධකයන්ට අමතරව පුද්ගල අභ්‍යන්තර ගැටලු නිර්මාණය සඳහා පදනම් වන්නා වූ මතෙක්හාවයන් රාජියක් පිළිබඳ දක්වා ඇත. මෙකි සාධක වැඩිහිටි මානසිකත්වය තුළ පමණක් නොව ලමා මානසිකත්වය තුළ ද බොහෝ සෙයින් දැකිය හැක. එබැවින් මෙම සාධක තුළින් ඇති වන්නා වූ අභ්‍යන්තර ගැටලු ලමා සංවර්ධනයට මහත් බාධාවන් ඇතිකරනු ලබයි. බොද්ධ මතෙක්විද්‍යාව තුළ මෙකි ගැටලු නිරාකරණ සඳහා වූ අවශ්‍ය මාර්ගය පෙන්වා දී ඇත.

බොද්ධ දරුණය අනුව අවිද්‍යාවත් තාශ්ණාවත් පුද්ගලයා විවිධ දේශ පෙළඹුම්මට හේතු වේ. මේ නිසා ලොකු කුඩා සියලු මිනිසුන් ආභාවන් ඔස්සේ හඳුගොස් මන්මූලාවට පත්ව අසීමාන්තික ආභාවන් නිසා මනස විකාති කරගනු ලබයි. අධික තාශ්ණාව ලෝහය පදනම්ව ගැටලු ඇතිවන අයුරු බුදුසමය නොයෙක් අයුරින් විශ්‍රාන්ති කරයි. “සක්ස්ක්ස්ක්ව දිවියික්ක්ව යෙ අර්ගහසුං තෙ ගවියියන්කා විවරන්ති ලෞකේ” බුදුන් වහන්සේ විසින් මෙම ගැටලු වලින් තොර සමාජයක් ගොඩනැගීම සඳහා මුලික වශයෙන් පස්ස්වසිල ප්‍රතිපදාව හඳුන්වා දී තිබේ. මේ පිළිබඳ වැඩි දුරටත් විස්තර සපයන්නා වූ සංයුත්ත නිකායේ වේශ්‍යදාර සූත්‍රයෙහි සියලු සතුන් දැන්ඩනයට මරණයට බිජ හෙයින් තමා උපමා කොට කිසිදු ප්‍රාණීයෙක් නොමරන ලෙසත්, අන්තර් ලවා නොමරන ලෙසත් දක්වා ඇත.

“සඩබේ තසන්ති ද්‍රේච්සස - සඩබේ හායන්ති මව්‍යුහො

අත්තානං උපමං කත්වා - නහනෙයා න සාතයෝ”

“සඩබේ තසන්ති ද්‍රේච්සස - සඩබේ ජීවිතං පියං

අත්තානං උපමං කත්වා - නහනෙයා න සාතයෝ”³

මෙය බොද්ධ ගැටලු නිරාකරණය සඳහා හාවිත කරනු ලබන විශිෂ්ට සිද්ධාන්තයකි. එනිසා තමාට මෙන් ම සෙසු අයටත් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතියට ගරු කළ යුතු ය. කෙනෙක් තව කෙනෙකුගේ මිනිස අයිතින් උල්ලාංසණය කරයි නම් ඔහු ස්වකීය අයිතිවාසිකම් ද උල්ලාංසණය කරගනී. මෙලාව ඇති සියලුල ගැටලු සහගත බවත් එම ගැටලු විසදා ගන්නේ කෙසේදැයි දිනක්

බ්‍යුද්‍යන් වහන්සේ හමුවට පැමිණී ජට්ංඡාරද්ධාජ නම් බමුණෙකු විමුසු ආකාරය සංපුර්ක්ත නිකායේ ජට්ංඡාරද්ධාජ සඳහන් වේ.

“අන්කො ජට්ංඡාරද්ධාජ - ජට්ංඡාරද්ධාජ පජා

තං තං ගොතම පුවිණුම් - කො ඉමං විජටයේ ජටන්ති”

ඒ සඳහා බ්‍රුද්‍යන් වහන්සේගේ පිළිතුර වූයේ යම් ප්‍රඟාවන්ත පුද්ගලයෙකු සිලයෙහි පිහිටා සිතත් ප්‍රඟාවත් වර්ධනය කරගනී නම් ඔහු විරයයෙන් කටයුතු කොට සියලු ගැටු නිරාකරණය කරගන්නා බවයි.

“සීලෙ පතිචියාය නරෝ සපස්ක්ස්දා - එත්තං පස්ක්ස්දා ව හාවයා

ආතිපි නිපකො ඩික්ඩු - සො ඉමං විජටයේ ජටං”⁴

මෙය ඕනෑම ගැටුවක් විසඳාගැනීම සඳහා ලමා වැඩිහිටි සියලු දෙනාට ම පොදුවේ උපයෝගි කොටගත හැකි ඉගැන්වීමකි. එසේම සුභාසිත ජයතු සූත්‍රය අනුව යුධ ගැටුමෙන් තොර වූ වෙනත් ක්ම මගින් ගැටු නිරාකරණය කරගැනීම පිළිබඳ සඳහන් කර ඇත. තම අයිතින් වගකීම යුතුකම ආදිය සාධාරණ ලෙස සාකච්ඡා කිරීමෙන් යුධ ගැටුම් නිමා වන බව එහි සඳහන් වේ. තවදුරටත් ගැටු වලට පිළිතුර ගැටුම නොට අවිහිංසාව හෙවත් වෙර නොකිරීම බව ධම්මපදයෙහි සඳහන් වේ.

“නහි වෙරෙණ වෙරාණී - සම්මන්තිද කුදාවනා

අව්‍යුරේනව සම්මන්ති - එස බම්මො සනන්තනො”⁵

මෙහි දී සියල්ලන් කෙරේ මෙමතිය වැඩිමේ වැදගත් කම බ්‍රුද්‍යසමය අවධාරණය කරනු ලබයි. එය ආකාර තුනක් යටතේ සිදුකළ යුතුය.

01. මෙමති සහගත කාය කරම.

02. මෙමති සහගත ව්‍යු කරම.

03. මෙමති සහගත මතෙන් කරම.

මෙමති සහගත කාය කරම යනු ප්‍රාණසාතයෙන් තොරවීම, අනායන්ගේ දේ පැහැර නොගැනීම, කාමය වරද්වා හැසිරීමෙන් වැළකීම, සදාවාර සම්පන්නව පිටත්වීම ආදියයි. මෙමති සහගත ව්‍යු කරම යනු බොරුකීම, කේලාම් කීම, පරුෂ වවන කීම, හිස් වවන කීම ආදියෙන් වැළකීමයි. මෙමති සහගත මතෙන් කරම යනු වෙරය වෙනුවට මෙමතිය ද, තොර්දය වෙනුවට අකුර්දය ද, ද්වේෂය වෙනුවට අද්වේෂය ද පතුරුවාලීමයි. ධම්මපදයෙහි ඉදින් යමෙක් මට අකුර්ජ කළේයැයි ද, මට පහර දුන්නේන්යැයි ද, මට පරිහව කළේයැයි ද, මා සතු දේ පැහැර ගත්තේ යැයි ද, තොර්ද සිතින් වෙර බඳින්නේවේ ද ඔහුගේ වෙරය නොසන්සිදෙන බව දක්වා ඇත.

“ඇක්කොවිජම් අවධිම් අඡිනිම් අභාසී මේ

යේතං උපනයිහන්ති වෙරෂ තෙසං න සම්මති”

පුද්ගලයාගේ වෙරය නැති කිරීම සඳහා කළ යුත්තේ යමෙක් මට අකුරාශ කළේ යැයි ද, මට පහර දුන්නේයැයි ද, මා සතු දේ පැහැර ගත්තේයැයි ද සිතා තෙවා සිතින් ඔහුට වෙර නොකිරීමයි.

“අක්කෝචිතම් අවධිම් අඩිනිම් අභාසි මේ

යේ තං උපනයිහන්ති වෙරෂ නොස්සුප සම්මති”

මිට අමතරව ජාතක පොතේ දිසති කෝසල ජාතකයෙහි පිය රජු තම පුත් කුමරුට අවවාද කරන්නේ “පුත් දිසායු දුර බලන්න එහ නොබලන්න. වෙරයෙන් වෙරය නොසන්සිදේ.” යනුවෙති. මේ තුළින් පැහැදිලි වන්නේ වෙරය වෙනුවට අවෙරය පැතිරීම ගැටලු නිරාකරණය සඳහා ඉතා වැළගන් වන බවයි. මෙම කාරණයන්ට අමතරව සුත්ත නිපාතයේ කළහවිවාද සූත්‍රය, ම්‍යෙකිම නිකායේ විතක්කස්යාන සූත්‍රය, දිසනිකායේ සංගිත සූත්‍රය, උදාන පාලියේ බාහිය සූත්‍රය, දිස නිකායේ මහා තිදාන සූත්‍රය ආදි සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කිරීමේ ද ගැටලු නිරාකරණය සඳහා උපයුක්ත බොඳ්ද ඉගැන්වීම් රාජියක් දක්වා ඇත.

බුද්‍යසමය තුළ අන්තර්ගත මෙකි ඉගැන්වීම් දරුවන් තම පිටිතයට එකතු කරන්නේ නම ඔවුන් විවිධ මානසික පීඩාවන්ට ලක්ව විකාතිතාවලට පත්වීමට ඇති ඉඩ කඩ ඇහිරි යනු ඇත. ඒ තුළින් නිර්මාණය වන්නා වූ සාමකාලී මනස මුවුන්ගේ පිටිත ප්‍රහාමත්වීමට ඉවහල් වනු ඇත.

ප්‍රමා මානසික විකෘතිතා වැළැක්වීම සඳහා උපයුක්ත බොඳ්ද උපදේශන ක්‍රමයිල්ප

මනස සුවපත් කිරීම හෙවත් මනස රකබලා ගැනීම මනෝ විකිතසාව යනුවෙන් අදහස් කෙරේ. පුද්ගලයාගේ සිතුවිලි හා හැසිරීම්වල සිදුවන අවප්‍රමාණික ගති ලක්ෂණ පිළිබඳ හැඳිනිම මෙන්ම ප්‍රතිකාරමය ප්‍රවේෂයක් ලෙස ද මනෝ රෝග විකිතසාව හඳුනාගත හැක. මානසික මූලයකින් හටගන්නා හා කායිකමය මූලයකින් හටගන්නා යනුවෙන් මානසික රෝග වර්ග දෙකකි. මෙහි දී බොඳ්ද මනෝ විකිතසාව යටතේ වශයෙන් අවධානයට යොමු වන්නේ මානසික මූලයකින් නිර්මාණය වන්නා වූ මානසික රෝග පිළිබඳව ය. එබැවින් මානසික රෝග සුවපත් කිරීමේ සමස්ත බොඳ්ද ක්‍රියාවලියම බොඳ්ද මනෝ විකිතසාව ලෙස හැඳින්විය හැක. බුද්‍යසමය විසින් අවධාරණය කරනු ලබන පරම නිස්ටාව නම් සියලු දුක් නැති කොට නිර්වාණය සාක්ෂාත් කරගැනීමයි. නිවන සාක්ෂාත් කරගැනීම යනු උපරිම වූ මානසික සුවය ලැබේමයි.³ එනමුදු මෙලොව පිටිතය තුළ හටගන්නා මානසික රෝග නිවාරණය සඳහා අනුගමන කළ යුතු බොඳ්ද ක්‍රමවේදයන් ද රාජියක් බුද්‍යන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.

බොඳ්ද මනෝ විද්‍යාවට අනුව මනෝ විකෘතිතා නිර්මාණය වනු ලබන්නේ ලෝහ, ද්වේෂ, මෝහ යන අකුසල මනෝ හාවයන් හේතු කොටගෙනය. යමෙක් ස්වකිය පැවැත්ම උදෙසා ලෝහ සහගතව කටයුතු කරයි නම් එම මනෝ හාවයන් කාම තණ්හා, විහව තණ්හා වශයෙන් දෙවදැරුම් වේ. පුද්ගලයා ස්වකිය අලේස්ජා ඉටුකර ගැනීමට නොනවතින අරගලයක යෙදෙන අතර ඔහු සිතන පතන

දේ තම සිතැගි අපුරින් ඉටු නොවීම තුළ ද්වේෂය යන මනෝභාවය ඇතිකරගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වයි. එම ප්‍රතිචාර නම්,

- ප්‍රතිරෝධ සිතිවිලි වලින් ප්‍රතිචාර දැක්වීම. (දේස)
- අපැහැදිලි ස්වභාවයකින් කටයුතු කිරීම. (මෝහ)
- අඛණ්ඩ පර්පිචික සිතිවිලි පවත්වාගෙන යාම. (කොංඩ)
- දැඩි කොංඩ සහගත බව. (උපනාහ)
- ගුණමතු බව. (මක්ඛ)
- බද්ධ වෙවරය. (පලාස)
- මසුරු බව පෙරදැරිව කටයුතු කිරීම. (මවිශරය)
- ර්රිජ්‍යාව මූලික කොට ක්‍රියා කිරීම. (ඉස්සා)
- තමා හා අත්‍යයන් සසැලුමින් කටයුතු කිරීම. (මාන)

ඛුද්‍යමය තුළ විහාව තණ්ඩාව ලෙස විවරණය කර ඇත්තේ ද්වේෂය යන මනෝභාවයයි. ද්වේෂ සහගතව ප්‍රතිචාර දක්වන මිනිසාට ලෝකය තතු පරිදි සංජානනය නොකිරීම හේතුවෙන් මෝහය නිර්මාණය වේ. මෙම අයොනිසො මනසිකාරය විවිධ වූ අසාමාන්‍ය වර්යාවන් වෙත පුද්ගලයා යොමුවීමට හේතු වේ. එවැනි පුද්ගලයින් මානසික රෝගීන් ලෙස සළකනු ලබයි.⁹

මානසික පදනමක් මත හටගන්නා මානසික රෝග සුවකර ගැනීමේ කුමවේදය යටතේ අවප්‍රමාණ මානසික ගති ලක්ෂණවලින් යුක්ත වූ පුද්ගලයින් සඳහා නිර්දීම්ට බොද්ධ ප්‍රතිකාරය වනුයේ අනුත්තර ඉන්දිය හාවනාවයි. මෙම හාවනාව මගින් ඇස, කන, නාසය, දිව, ගරිරය මනස යන ඉන්දිය සය සංවර කරගැනීමේ ක්‍රියා පිළිවෙත පැහැදිලි කරයි. “වක්කුනා රුපා දිස්ත්‍රික්‍රියා උප්ප්‍රේෂන් මනාපං උප්ප්‍රේෂන් අමනාපං උප්ප්‍රේෂන් මනාපාමනාපං සො එව්‍ය පරානාති උප්පන්නං බො මෙ ඉදා මනාපං උප්පන්නං බො මෙ අමනාපං උප්පන්නං බො මෙ මනාපාමනාපං.....” මෙහි දී ඇසින් රුප දැක මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපාමනාපයක් හෝ ඇති වූ විට එය ඒ ආකාරයෙන් ම දැක එම මානසික ස්වභාවය හේතු ප්‍රත්‍යාග්‍යන්ගෙන් හටගන්නා මිලාරික දෙයක් බව තුවණීන් සළකා, එබදු අස්ථීර දෙයක් පිළිබඳ මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපාමනාපයක් හෝ ඇති නොකර ගැනීම සිදුකරනු ලබයි. එනම් උප්ප්‍රේෂනාවට පත්වීමයි. මෙසේ ඇස, කන, නාසය, දිව, ගරිරය, මනස යන ඉන්දියයන් තුළින් උක්ත ඉන්දිය හාවනාව පුගුණ කෙරේ නම් එබදු පුද්ගලයෙකු විෂයෙහි මානසික විකෘතිතා නිර්මාණ නොවනු ඇත.¹⁰

මානසික රෝග සුවපත් කිරීමට හඳුන්වා දුන් තවත් විභිංත් හාවනාවක් වන්නේ සතිපටියාන හාවනාවයි. මෙමගින් පුද්ගලයාගේ කය හා සම්බන්ධ ඉරියව්, ඇවතුම් පැවතුම්, ගති ලක්ෂණ පිළිබඳවත්, සුඛ දුක්ඛ ආදි වේදනාවන් පිළිබඳවත්, සරාග විතරාග සිත් පිළිබඳවත්, කාමවිෂන්ද ආදි ධර්ම පිළිබඳවත් තුවණීන් මෙහෙහි කිරීමට පුද්ගලයා මෙහෙයවා තවදුරටත් මනෝ රෝගවලින් ආරක්ෂා කරනු ලබයි.

මානසික රෝගීයෙකු කිසිවිටෙකත් සති සම්පර්ක්‍යුද්‍ය සහිත ව පිටත් නොවේ. රෝගියා මනසින් අතිතය තුළ හෝ අනාගතය තුළ පිටත් වෙයි. එබැවින් රෝගියා වර්තමානය වෙත ගෙන එම මනෝ

විකිත්සකවරුන්ගේ වගකීම වේ. මේ සඳහා ආනාපාන සතිය ඉතා වැදගත් විකිත්සක ක්‍රමවේදයකි. ඩූස්ම පිළිබඳ නිරික්ෂණයකින් යුක්තව සිහිය පිහිටුවේම තුළ රෝගීයා ක්‍රමයෙන් වර්තමානයේ පිහිටුවේමට හැකියාව උදා වේ. හාවනාව පදනම් වූ බොඳේ මතෙන් විකිත්සක ක්‍රමවේදයන්හි පදනම වන්නේ සිලයයි. එනම් පුද්ගල කය හා වචනයේ සංවරයයි. “කාය වචනං සමෝධ්‍යනං සීලං” “සීල පත්‍රියාය නර් සපන්දෙකු එන්තං පන්දෙකුව හාවයං” මෙසේ කායික හා වාචික සංවරයෙන් යුක්ත වූ පුද්ගලයා විෂයෙහි මූලික වශයෙන් සමථ හාවනාව නිරදේශ කොට ඇත. සමථ හාවනාව පිළිබඳ විස්තර ඇතුළත් විශ්දේෂ මාර්ගයේ පුද්ගල වරිත වර්ගිකරනයක් සිදුකොට ඇත. එනම්,

- රාග වරිතයා
- ද්වේෂ වරිතයා
- මෝහ වරිතයා
- සද්ධා වරිතයා
- බුද්ධි වරිතයා
- විතක්ක වරිතයා

මෙහි රාග වරිතයා තුළ ලෝහී ගති ලක්ෂණ ඇති බවත්, ද්වේෂ වරිතයා තුළ තෙව්ද ගති ලක්ෂණ ඇති බවත්, මෝහ වරිතයා තුළ මූඩ ගති ලක්ෂණ ඇති බවත්, සද්ධා වරිතයා තුළ ලෝහ ද්වේෂ ආදියෙන් පහතු ප්‍රසන්න ප්‍රකාශි ගති ලක්ෂණ ඇති බවත්, බුද්ධි වරිතයා තුළ ප්‍රයා අධික වූ ගති ලක්ෂණ ඇති බවත්, විතක්ක වරිතයා තුළ කාම ව්‍යාපාද විහිංසා ආදි විතරකයන් ඇති බවත් දක්වා ඇත. මෙවත් ගති ලක්ෂණ ඇත්තන්ගේ වරිතයන්ට ගැලපෙන ලෙස මානසික සම්බරතාව යකුගැනීමට අවැසි ප්‍රතිකර්ම හෙවත් කර්මස්ථාන පිළිබඳ විශ්දේෂ මාර්ගය පැහැදිලි කරයි.

- රාග වරිතයාට - දස අසුහ, කායගතාසතිය.
- ද්වේෂ වරිතයාට - නිල, පීත, ලෝහිත, ඕධාත යන කසිණ සතර හා සතර බුහුම විනරණ.
- මෝහ වරිතයාට - ආනාපානසතිය.
- සද්ධා වරිතයාට - බුද්ධි, ධම්ම, සංස, සීල, වාග හා දේවතා යන අනුස්සති හය.
- බුද්ධි වරිතයාට - මරණානුස්සති, උපසමානුස්සති හා වතුධාතු වචන්ථාන, ආහාර පරික්ෂුල සක්ෂියාව.
- විතක්ක වරිතයාට - ආනාපාන සතිය.¹¹

මෙහි දී මරණානුස්සති, උපසමානුස්සති, වතුධාතු වචන්ථාන, ආහාර පරික්ෂුල සක්ෂියා යන සතර වර්ණ කසිණ හැර සෙසු කසිණ හා ආරුළ්පයන් සියලු වරිතයන්ට යෝග්‍ය බව විශ්දේෂ මාර්ගය දක්වයි.

මෙම සමථ හාවනාව තුළින් මූලික වශයෙන් කරුණු 03ක් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.

01. ස්වාහාවික ද්‍රව්‍යයන් හෝ වර්ණයන් පිළිබඳ.

02. ගාරීරික ඉන්දියයන් පිළිබඳ.

03. යහපත් හා අයහපත් සිතිවිලි පිළිබඳ.

මෙසේ අවධානය යොමු කිරීම තුළ පුද්ගලයා මෙහෙයවනු ලබන ප්‍රධාන මතොන්හාවයන් වන ලෝහ, ද්වීප, මෝහ යන සිතිවිලි වලට පුද්ගලයාව මානසික විකෘතිතාවන් සඳහා යොමු කරගැනීමට අවස්ථාවක් උදා නොවේ.

බොංද්ධ මතොන්රෝග විකිත්සාව සම්බන්ධයෙන් සඩ්බාසව සූත්‍රය ඉතා වැදගත් ව්‍යවකි. එහි යමෙකු තුළ පවතින්නා වූ අපගාමී ගති ලක්ෂණ ප්‍රහිත කිරීම සඳහා ක්‍රමවේද හතක් දස්සනා පහාතබා, සංවරා පහාතබා, පරිසේවනා පහාතබා, අධ්වාසනා පහාතබා, විනෝදනා පහාතබා, හාවනා පහාතබා වශයෙන් දක්වා ඇත. මෙහි දැක්වෙන්නා වූ මූලික කරුණ වන අවබෝධයෙන් කෙලෙස් ප්‍රහිත කිරීම ඉතා වැදගත් ව්‍යවකි. මෙලාව සිරින්නා වූ බොහෝ දෙනෙකු අන්ධයන් සේ පිටත් වෙති. මෙම අන්ධනාවය යනු ලෝකය යථා පරිදි සංජාතනය නොකිරීමයි. තතු පරිදි ලෝකය හා පුද්ගලයා පිළිබඳ අවබෝධය නොලැබූ මිනිසා කණුවක බඳින ලද සූන්ඛයෙකු මෙන් කණුව වටාම පරිහුමණය වේ. එබැවින් මෙම අන්ධ හාවය හෙවත් අනවබෝධය මිනිසාගේ මානසික විකෘතිතා හා අසාමාන්‍ය වර්යා ඇතිවිම කෙරහි මහත් සේ බලපානු ලබයි. පුද්ගලයා අනවබෝධය මත ඉන්දියානුසාරේ ලබන්නා වූ අත්දැකීම මමායනයෙන් යුතුව ගුහණය කරගනු ලබයි. මැස්කීම නිකායේ මධ්‍යපිණ්ඩික සූත්‍රය අනුව ඒ තුළ ප්‍රපණ්ඩවකරණය සිදු වේ. එය මානසික ව්‍යාකුලත්වය සඳහා ඉවහල් වන්නා වූ ප්‍රමුඛ සාධකයකි. එබැවින් පුද්ගලයා මමායනයෙන් මිදීම සඳහාත් යථාර්ථය දැක්වීම සඳහාත් බුදුසමය තුළ පෙන්වා දෙන්නා වූ වතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය, පාරිච්‍රාම්ප්‍රාදය වැනි ඉගැන්වීම කෙරහි අවධානය යොමුකළ යුතු වේ. මේ තුළ පුද්ගලයාගේ බුද්ධි මට්ටමට ගැලපෙන ආකාරයේ පියවර ක්‍රමයන් ඔස්සේ කරුණු පැහැදිලි කිරීම දැකගත හැක. එහි දී සම්මුතිය මෙන්ම පරමාර්ථය ද අවධාරණය වේ. මෙකි ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පුද්ගල මානසික විකෘතිතාවන්ගෙන් මිදී යහපත් වූ මානසිකත්වයක් උදාකරගැනීමට හැකියාව ඇත.

ඡමා විෂාදය වැළැක්වීම සඳහා බොංද්ධ මතොන් උපදේශන ක්‍රමයිල්ප

ඡමා විෂාදය තුළ දැකගත හැකි වර්යාමය ගාරීරික හා මානසික ලක්ෂණයන් පිළිබඳ දෙවන පරිච්ඡේදය තුළ විස්තර කොට ඇත. මෙකි ලක්ෂණයන් සහිත අමයෙකුගේ මානසික සංවර්ධනය සඳහා උපයුක්ත බොංද්ධ මතොන්විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයේ දී බුදුන් වහන්සේ මතොන් උපදේශකවරයෙකු මෙන්ම මතොන් විකිත්සකවරයෙකු ලෙස ද ක්‍රියා කොට ඇති ආකාරය සූත්‍ර දේශනා රාජියක විස්තර වී ඇත. සූත්ත නිපාතයේ සේල සූත්‍රයේ දී බුදුන් වහන්සේ සේල බමුණා අමතා ප්‍රකාශ කරනුයේ තමන් වහන්සේ සල්ල වෙවද්‍යවරයෙකු ද උපදේශකවරයෙකු ද වන බවයි. “සල්ලකත්තො හිසක්බාති තරාගතස්ස අධිවචනය”¹² මෙහි දී බුදුන් වහන්සේගේ මූලික ප්‍රතිතාරය ව්‍යයේ අරිය වමනය හා අරිය විරෝධනයයි.

“මහණෙනි වෙවද්‍යවරු වාතයෙන් පිනෙන් සේමෙන් හටගත් රෝග සූව කිරීම සඳහා වමනය කරවති. විරෝධ කරවති. මම ද ආර්ය වමනය කරවමි. ආර්ය විරෝධය කරවමි. එම වමනය හා විරෝධයෙන්

ජාති ජරා ගෝක පරිදේව දුක්ඛ දෙශමනස්ස උපායාස ස්වභාව කොට ඇති සත්වයේ ඒවායින් මිදෙති.”¹³

මෙ පිළිබඳ පැහැදිලි කිරීමක් මිලින්ද පක්ෂයේයේ ද දැක්වේ.

”මහරජ බුදුන් වහන්සේ විසින් සොයාගන්නා ලද ඔහුගේයේ රාභියක් වෙති. බුදුන් වහන්සේ එම ඔහුගේ වලින් දෙවි මිනිසුන්ට පිළියම කරති. ඒවා නම් සතර සතිපටියානය, සතර සංඛ්‍යාධිපාද, සතර සම්සක් ප්‍රධාන, පක්ෂව ඉතුළු, පක්ෂව බල, සප්ත බොජ්කංග, ආර්ය අභ්යාංගික මාර්ගය යන සත්තිස් බෝධ්‍යාක්ෂික ධර්මයේ ය. මෙම ඔහුගේ මගින් බුදුන් වහන්සේ මිත්‍යා දැඟ්ටී, මිත්‍යා සංකල්ප ආදිය විරෝධනය කර හරිති. සියලු කෙලෙස් වමනය කරවති.”¹⁴

අමා විශාදය වැනි මානසික ව්‍යාකුලත්වයන් සමනය කිරීම සඳහා බොද්ධ උපදේශන ක්‍රමයිල්ප විමසීමේදී ද උක්ත අරිය වමන හා අරිය විරෝධන ක්‍රමවේදයන්ට අනුව දක්වා ඇති ඉගැන්වීම් උපයේගි කොට ගත හැකි වේ. ඒ අනුව ඉහත විස්තර කොට ඇති සඩ්බාසව සූත්‍රාගත දස්සනා පහාතබ්ලා ආදි වූ ක්‍රමවේදයන් ඉතා වැදගත් වේ. මිට අමතරව පුද්ගලයෙකු මානසිකව ව්‍යාකුලත්වයට පත්වීමට ප්‍රිය වස්තුන් කෙරෙහි දැඩි ලෙස ආගාවන් ඉපද්‍රවීම ද, අප්‍රිය වස්තුන් කෙරෙහි දැඩි කොළඹයට පත්වීම ද හේතුවන බව මැජ්ක්‍රීම නිකායේ විතක්ක සණ්ඩාන සූත්‍රයේ දක්වා ඇත. ඉන් මිදීම සඳහා තමා තුළ ඇති හැරීම මනාව තේරුමිගත යුතු බව දක්වන මෙම සූත්‍රය ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ග තිහිපයක් පෙන්වා දෙයි.

- **අනු නිමිත්ත ගුහණය** - කිසියම් වැරදි හැරීමක් සිතෙහි ඇතිවන විට රේ ප්‍රතිචිරුද්ධ හැරීම මෙනෙහි කිරීමෙන් එය දුරුවීම.
- **ආදිනව දස්සනය** - ප්‍රස්තුත හැරීමෙහි ආදිනව මෙනෙහි කිරීම.
- **අසති අමතසිකාරය** - වෙනත් අරමුණකට සිත යොමු කොට වැරදි හැරීම් අමතක කොට දැමීම.

- **මූල මනසිකාරය** - එම හැරීමේ මූලික හේතුව කුමක්දැයී සොයා බලා එය දුරු කිරීම.
- **අහිනිප්පීලනය** - කායික හා මානසික අධිෂ්ථාන ගක්තිය යොදා ආවෙශ පාලනය කිරීම.¹⁵

මහා දුක්ඛබන්ධ සූත්‍රයට අනුව පුද්ගලයා නොයෙක් ආකාරයේ අසහනකාරී අපගාමී මානසික ගත් ස්වභාවයන්ට පත්වීම සඳහා කාම රුප ආදි වින්දනයන් පිළිබඳ යථාර්ථවත් අවධිකමක් නොමැතිකම හේතුවන බව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම එම වින්දනයන්ගේ ආස්ථාදය ආදිනවය හා තිස්සරණය යන ලක්ෂණ තුන පිළිබඳ යථාර්ථවත්ව දැකීම ක්‍රියා මානසික සුවයක් ලද හැකි බව දක්වා ඇත.

පුද්ගලයා තුළ පවතින්නා වූ අවප්පාණ මනෙහාවයන් රාභියක් පිළිබඳ හා ඒවායින් මිදීම පිළිබඳ සාකච්ඡා වන්නා වූ තවත් වැදගත් සූත්‍රයක් ලෙස අනුමාන සූත්‍රය හැඳින්විය හැක. එහි දී බුදුන් වහන්සේ පාඨී ක්‍රියාවන්ට වසග වූ පුද්ගලයා තමා එබෑ ක්‍රියාවන්හි යෙදීමෙන් අනුයන්ගේ අවමානයට අප්සාදයට බඳුන් වන්නේයැයි සළකා තමාටත් අනුන්වත් අහිතකර වූ එවැනි

ත්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතු බවත්, සුන්දර නව යොවුන් යුවතියක් දිනපතා කැඩපතකින් තම මුහුණ බලමින් මුහුණේ කැලැලේ ඇත්තම ඒවා ඉවත් කරමින් තම සුන්දරත්වය රකගැනීමට උත්සහ කරන්නාක් මෙන් තම මානසිකත්වය තුළ කැලැලේ ඇති කරන අපගාමී ගති ස්වභාවයන් ඇත්තම ඒවා වහා ඉවත් කිරීමට උත්සහ කටයුතු බව දක්වා ඇත.

බුදුන් වහන්සේගේ මෙකී උපදේශනය තුතන මතෝ උපදේශනයට එහා ගියා වූ මහත් වූ කරුණාවකින් යුක්ත වූවකි. ඒ සඳහා නිදසුන් රාජියක් බොද්ධ සාහිත්‍යයෙන් සොයාගත හැක. කිසාගේතමිය, වුල්ලපන්තික තෙරැන්, අංගුලිමාල, සුනිත, සෝජාක, ආලවක අධි විවිධ පුද්ගලයන් ඒ අතර වේ. පෙරගාථා පේරීගාථා තුළ මේ පිළිබඳ පුළුල් වශයෙන් කරුණු දැක් වේ. මහිදි කිසාගේතමි වරිතය පිළිබඳ විමසීමේ දී ඇය බොහෝ දුරට යථාර්ථයෙන් ඇත් වූ, ස්නායු රෝගයෙන් පෙළි කාන්තාවක් ලෙස සිතිය හැක. බොහෝ දෙනාගේ පරිභවයට ලක්ව සිටි ඇයට බුදුන් වහන්සේගෙන් ලැබුනේ අපුරු උපදේශයකි. මානසික වශයෙන් රෝගී වූ අසරණ වූ ඇයට යථාර්ථය අවබෝධ කරදීමට සුදුසු ප්‍රතිකර්මයක් ලෙස බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ නොමළ ගෙයකින් අඛ මිටක් රැගෙන එන ලෙස ය. මේ ප්‍රතිකර්මය අවසානයේ ඇයට යථාර්ථය අවබෝධ වූ අතර මෙයින් තමන්ගේ ගැටුව තමන්ටම අවබෝධ කරවීම බුදුන් වහන්සේ විසින් සිදුකොට ඇත. අරිය වමනය ලෙස බුදුසමය තුළ දැක්වෙන්නේ ද මෙකී කුමවේදයයි. එසේම කිසාගේතමියට ප්‍රතිකාර කිරීමේ දී බුදුන් වහන්සේ පියවර ක්‍රමය ද අනුගමනය කොට ඇත. එනම් මුල, මැද, අග යන අවස්ථාවන් තුන පිළිබඳව ම සැලකිලිමත් වීමයි.

පළමු පියවර - ඉතා සානුකම්පිතව රෝගියා දෙස බැලීම

දෙවන පියවර - රෝගියාගේ මනසට, පොරුෂයට හා පරිසරයට ගැලපෙන පරිදි යෝග්‍ය ත්‍රියාකාරකමක් නිරදේශ කිරීම

තුන්වන පියවර - රෝගියා තුළ ආත්මාවබෝධය ඇති කිරීම

මීට අමතරව තුතන මතෝවිද්‍යාවේ දැක්වෙන වර්යා ප්‍රතිකාර ක්‍රම ද බොද්ධ මතෝවිකිත්සාව තුළ දැකගත හැකි වේ. ඒ අනුව වර්යා ප්‍රතිකාරයක් වන නිෂ්පර්ශණ හෙවත් එපාකරවීමේ ප්‍රතිකාරයට සමාන වූ ප්‍රතිකාරයක් බුදුන් වහන්සේ විසින් ද සිදුකොට ඇත. මේ සඳහා නිදසුන් ලෙස කාම උන්මාදයෙන් පෙළුන නත්ද කුමරුට දැවැනිය වැදිරියක් හා දිව්‍යාංගනාවන් පෙන්වා ජනපද කළුණාණිය එපා කරවීම දැක්විය හැක. එසේම ඇබේලැහිකම් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා තුතන මතෝ උපදේශනයේ හාවිත කරනු ලබන උපස්ථිතික න්‍යායට අදාළ දුඩුවම් දීම වැනි ප්‍රතිකාර බුදුසමය තුළ කළුතුරකින් ත්‍රියාත්මක කොට ඇති ආකාරය ජන්න හිමියන්ට බුන්ම දැන්ඩිනය දීම වැනි සිදුවීම් ක්‍රිඩ්‍රි සොයාගත හැක. බුදුන් වහන්සේ යශේදරා දේවිය දැකීමට ගිය අවස්ථාවේ ඇය හඩා වැළපෙදී ඇයට හැඩිමට ඉඩ දීමත්, අක්කේයේස හාරද්වාත බමුණා බුදුන් වහන්සේට බැන වදිදී ඔහුට ඒ සඳහා ඉඩ දීමත් ක්‍රිඩ්‍රි පෙනී යන්නේ තුතන මතෝවිද්‍යාවේ උපයුත්ත අපසර්ථනය නම් කුමවේදය බුදුන් වහන්සේ විසින් ද උපයෝගී කොටගෙන ඇති බවයි.

පමා මතෝ රෝග පිළිබඳ විශේෂ වශයෙන් කරුණු බුදුසමය තුළ සොයාගත නොහැකි වූව ද සමස්ත මිනිසාගේ කායික හා මානසික රෝග පිළිබඳ බුදුසමය තුළ බොහෝ සෙයින් සාකච්ඡා කොට ඇත. ඒ

අනුව කායික රෝග වලින් මේ වසර ගණනාවක් පිටත් වූව ද රහතන් වහන්සේට හැර අන්කිසිවෙකුට මානසික පිඩාවකින් තොරව එක් මොහොතක් හෝ පිටත්විය තොහැකි බව බොද්ධ ආකල්පයයි. පුද්ගලයා තුළ නිරමාණය වන්නා වූ මානසික රෝග පිළිබඳ බොද්ධ විශ්වාස සූත්‍ර දේශනා රාජියක දැක්වෙන අතර මේකීම නිකායේ සල්ලේඛ සූත්‍රයේ එවැනි මානසික රෝග කාරක 44ක් පිළිබඳ දැක්වේ. සැම පුද්ගලයෙක් තුළ ම මෙකි ලක්ෂණ දැකගත හැකි අතර ඇතැම් පුද්ගලයන් තුළ මෙම ලක්ෂණ දිගින් දිගටම හෝ විශේෂ වශයෙන් දැකගත හැකි වේ. එය සංවර්ධිත මතෙක් රෝගයක් ලෙස සැලැකේ. මෙම මානසික රෝගී තත්ත්වයන් විෂයෙහි උක්ත බොද්ධ මානසික ප්‍රතිකාර උපයෝගී කොටගත හැකි අතර අමා මතෙක් සංවර්ධනයේ දී ද එම කරුණු සුදුසු ආකාරයෙන් උපයෝගී කරගැනීමට හැකියාව ඇත.

මේකීම නිකායේ වත්ත්පු ප්‍රමාණය සූත්‍රයේ දැක්වෙන බොද්ධ උපදේශන මූලධර්ම ද අමා මතස සුවපත් කිරීම සඳහා යොදාගත හැකි වැදගත් සාධකයේ ය. විශේෂයෙන් අමා උච්චරු වළක්වා ගැනීම සඳහා මෙම කරුණු පාදක කොටගත හැකි වේ.

- **අවෙච්චපසාද** - මෙයින් දරුවා කෙරේ තොකැබෙන ආදරය, සෙනෙහස අර්ථවත් කළ හැක. දරුවාට ඔවුන් කෙරේ සැමවිටම ආදරය පවතින බව හැගවීම ඉතා වැදගත් වේ. ඔවුන්ව ප්‍රතිකෙෂ්ප තොකර සැමවිටම ආදරයෙන් ඔවුන් පිළිගැනීම සිදුකළ යුතු ය.
- **පාමොජිත** - දරුවන්ට ප්‍රබෝධමත්ව තබා ගැනීම. සැම දෙයක් කෙරෙහිම ධනාත්මක ආකල්ප වලින් යුතුව, ඉතා ආසාවෙන් යුතුව, කාර්යාන්වල නියැලීමට අවස්ථාව සැලැසීමයි.
- **කාය සම්පස්ස** - කායික සැහැල්ලු භාවයයි. දරුවා අනවශ්‍ය ආකාරයට වෙහෙස තොකිරීමට වගබලාගත යුතු වේ. විශේෂයෙන් වර්තමානයේ දරුවන් උපකාරක පන්ති වලට යොමු කිරීමේ දී දරුවන්ට දාගත තොහැකි ආකාරයෙන් ඔවුන් ඒ සඳහා යොමු කරවති. එසේ තොකර අත්‍යවශ්‍ය විෂය සඳහා පමණක් දරුවා උපකාරක පන්තිවලට යොමු කරමින් අනවශ්‍ය මහන්සියක් තොදී කායික සැහැල්ලුව දරුවාට ලබාදිය යුතු ය.
- **සුඩ** - මානසික සැහැල්ලු භාවය මෙයින් අදහස් වේ. නිවසේ ප්‍රශ්න ඇති වූව ද ඒවා දරුවාට දැනගන්නට තොදීමත්, දරුවාට ගැලපෙන වැඩසටහන් වලට පමණක් යොමු කිරීමත්, දාගත හැකි මට්ටමට පමණක් අධ්‍යාපනය ලබාදීමත් සිදුකළ යුතුය.
- **සමාධි** - සිතේ එකග බවයි. දරුවන්ගේ මතස තොයෙකුත් අරමුණු වෙත යාමට ඉඩ තොදී ආරක්ෂා කළ යුතු වේ. ඒ සඳහා ගැලපෙන රැපවාහිනී වැඩසටහන් පමණක් නැරඹීමට ඉඩදීම, දරුවාට ගැලපෙන ක්ඩිජ්‍යු පමණක් කිරීමට අවස්ථාව දීම, දරුවාගේ වයසට ගැලපෙන මිතුරන් පමණක් ඇසුරු කිරීමට දීම යනාදී කටයුතු පිළිබඳ දෙමාපියන් විසින් අවධානය යොමු කළයුතු වේ. අමා කාලයේ දී වයසට එහා ගිය මතෙක ලෝකයන්හි විසිමට දරුවාට අවස්ථාව තොදීය යුතුයි. ඒ සඳහා ඔහුගේ මතස සකස් කළ යුතුයි.
- **මෙත්කා** - දරුවාට ඉතා සම්පව යහළවෙකු සේ හැසිරිය යුතු යි. එවිට දරුවා සියල්ල දෙමාපියන්ට පවසනු ඇත. මෙයින් යම් දෙයක් සිතේ රදවාගෙන ලතවෙනවාට වඩා දරුවාගේ මතස නිදහස් වනු ඇත. එමෙන්ම වයසින් මුහුකුරා යාමේ දී දරුවාගේ සිදුවන වෙනස්කම්, ඔහු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ පවා දෙමාපියන්ට දැනගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව දරුවාට අවශ්‍ය නිසි උපදෙස් හා මග පෙන්වීම් සිදුකළ හැක.

- **කරුණා** - එනම් සංවේදී බවයි. නිතරම දරුවා සමග සිටිමින් ඔහුගේ සැම ප්‍රශ්නයක් ම දෙමාපියන්ගේ ප්‍රශ්න බවට පත්කර ගනිමින් දරුවා සමග එක් වී එම ප්‍රශ්න විසඳාගත යුතුය. දරුවාට කාරුණික වෙමින් දරුවා සමග ම සිටිය යුතු ය.
- **මුදිතා** - අන්තර්ගත සතුට ඉවසීමයි. මෙහි දී දරුවාට ඉවසීම බෙහෙවින් ප්‍රගුණ කළ යුතු සි. බොහෝවිට පාසලේ දී ගුරුවරුන්ගේ සිදුවන වෙනස්කම් දරාගැනීමටත් තම මිතුරන්ගේ යහපතේ දී සතුවූ වීමටත් දරුවාට කියාදිය යුතු ය.
- **උපේක්ෂා** - එනම් මැදිහත් බවයි. අන්තරාම් නොවී මධ්‍යස්ථා වීමට පුරුදු කිරීමයි. සමහර දේවල් අත්‍යවශ්‍ය ම නොවන බවත් ඒවා නැතුව ව්‍යව ද ගැටුවකින් තොරව කටයුතු කළහැකි බව දරුවාට පහදා දිය යුතුයි.

මෙම කරුණු සියල්ල තුළින් විශාදය වැනි මානසික ව්‍යාධි තත්ත්වයන් හමුවේ දරුවන්ට ඇති වන්නා වූ මානසික පීඩනයන් සමනය කරගැනීමට හැකියාව ලැබෙන අතර, ඒ තුළින් සමඟ මානසිකත්වයකින් යුත්ත වූ දරුවන් පිරිසක් නිරමාණය වනු ඇත.

පමා මානසික ගැටුව සඳහා භාවනාව උපයෝගි කරගැනීම

පමා කාලයේ පටන් දරුවන් භාවනාව සඳහා යොමු කිරීම ඔවුන්ගේ මානසික සංවර්ධනය සඳහා මෙන් ම මානසික ව්‍යාධින් බැහැරවීමට ඉතා වැදගත් සාධකයකි. ලමයා මුළින් ම භාවනාවට අකමැති නම් ද්‍රව්‍ය විනාඩි දෙකක්, තුනක් ඇස් පියාගෙන අවට පරිසරයට හොඳින් සවන්දීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ ලමයා භාවනාවට ඩුරු කළ යුතු ය. ඉන් පසු ක්‍රමයෙන් ලමයා භාවනාවට ඩුරු වූ පසු ලමයාගේ වරිත ලක්ෂණ අනුව ඔහුට ගැලෙපෙන වඩාත් සුදුසු භාවනාව ලබාදීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත. දරුවා එදිනෙදා ජීවිතය ගතකරන ආකාරය අනුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා සිතුව්ලි අනුව ඔවුන්ට වඩාත් සුදුසු භාවනාව තීරණය කළ හැක.

රාග වරිත ඇති දරුවන්

දරුවෙකු පහත දැක්වෙන අයහපත් ලක්ෂණ වලින් යුත්තනම් ඔවුන් රාග වරිත ඇති දරුවන් ලෙස සැළැකේ.

- තමාට ලැබුණු දෙයින් සතුවූ නොවන,
- තමා උග නොමැති ගණ පවසන,
- තමාගේ අඩුපාඩු සගවන,
- උඩුගුකමින් පිරිපුන්,
- සියලු දේ පිළිබඳ ආගාමෙන් පසුවන.

මෙවැනි ලක්ෂණ ඇති දරුවන් රාග වරිත ඇති දරුවන් ලෙස සළකන අතර, ඔවුන්ගේ මෙම ලක්ෂණ අවම කරගැනීම සඳහා ක්‍රමයෙන් දස අසුහ භාවනාව, කායගතාසතිය පුරුදු කළ හැක. එයින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වේ.

ද්වීපි වරිත ඇති දරුවන්

දරුවෙකු පහත ලක්ෂණ වලින් යුත් දැක්වීමේ වේ නම් ඔවුන් ද්වේෂ වරිත ලක්ෂණ ඇති දරුවන් ලෙස සැලකිය හැක.

- මාංග තක්ෂණයට දැඩි රුවිකත්වයක් දැක්වීම.
- කටුක සැර ආහාර වලට රුවිකත්වයක් දැක්වීම.
- පිරිසිදු භාවයට ප්‍රමුඛස්ථානයක් ලබා තොරිදීම.
- නිද්‍ය විට ගෙරවීම.
- කරන්නා වූ වැඩවල පිළිවෙළක් තොමැති බව.
- කටුක දිවි පැවැත්මට ප්‍රිය කිරීම.
- නපුරු සතුන් සිටින ස්ථානවල සිටීමට ප්‍රියතාවයක් දැක්වීම.
- වහා බිජට පත්වීම.
- සුඡ්‍ය දෙයකට පවා කළබල වීම.
- වහා කිපෙන සුඡ්‍ය බව.
- වෙටර සහගත බව.
- අන් අයගේ ගුණ තොදැකීම.
- අන් අයට වඩා තමන් තුළ ගුණ ඇති බව පැවසීම.
- අන් අයට ර්‍රේජ්‍යා කිරීම.
- පරිත්‍යාගයට එතරම කැමැත්තක් තොදැක්වීම.

මෙවැනි වරිත ලක්ෂණ වලින් යුත් දැක්වීමේ දරුවන් ද්වේෂ වරිත ඇති දරුවන් ලෙස සැලකිය හැකි අතර ඔවුන් එම තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා මෙත්තී භාවනාව ද, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බණ විහරණ ද ප්‍රගුණ කළ යුතු ය. එයින් ඉහත ලක්ෂණයන්ගෙන් යුත්ත වූ දරුවන් ඉතා යහපත් මට්ටමකට පත්කළ හැක.

මෝහ වරිත ඇති දරුවන්

පහත ලක්ෂණ වලින් හෙබේ දරුවන් මෝහ වරිත ඇති දරුවන් ලෙස සැලකිය හැක.

- නිතරම අන් අයගේ කරාවලට රච්චීම.
- යමක් පැවසීමේ දී තේරුම ගැනීමට තොහැකි බව.
- අලස බවින් යුත්ත බව.
- නිරන්තරයෙන් සිතේ තොසන්සුන් බව.
- ඇදුම් වල පිරිසිදු බවක් පිළිවෙළක් තොමැති බව.
- සුදුපාට ඇදුම් වලට අකමැති බව.
- ගමන් කරන විට සන්සුන් බවක් තොමැති බව.
- ඇවිදින විට විළුඩ පොලවේ ඇතෙන පරිදි පා තබමින් ගමන් කිරීම.

- කිසිදු වැඩක ක්‍රමවත් පිළිවෙළක් නොමැති බව.
- ආහාර අනුහව කරන විට පිගානේ තැනීන් තැන ඇගිලි තුබූ වලින් ගෙන ආහාර අනුහව කරන බව.
- රං ආහාර සඳහා ප්‍රියතාවයක් දැක්වීම.
- අදුරු සහිත ඇදුම් වලට ප්‍රිය බව.

මෙවැනි ලක්ෂණයන් සහිත දරුවන් මෝභ වරිත දරුවන් ලෙස සැලකේ. මොවුන්ගේ එම වරිත ලක්ෂණ අවම කර යහපත් දරුවන් බවට පත් කිරීම සඳහා ආනාපානසති හාවනාව ප්‍රගුණ කිරීමත්, එලිමහන් ස්ථානවල සක්මන් හාවනාව සිදුකිරීමට යොමු කිරීමත් සිදුකළ හැක. එයින් දරුවාගේ ඉහත තත්ත්වයන් ක්‍රමයෙන් අඩු වී යහපත් දරුවෙකු බවට පත්වනු ඇත.

ශ්‍රද්ධා වරිත ඇති දරුවන්

පහත ලක්ෂණ වලින් හෙවි දරුවන් ග්‍රද්ධා වරිත ඇති දරුවන් ලෙස සැලකිය හැක.

- තමා අවට පරිසරය අලංකාරව පිරිසිදුව තබා ගනී.
- මල් වැළීම, උයන්වතු සැකසීම, පොකුණු තැනීම විනෝදාංග බවට පත්කර ගනී.
- රසින් පිරි ආහාර වලට ප්‍රිය කරයි.
- ඕනෑම කෙනෙකුට උද්විතීම් සිදු කිරීමට ප්‍රිය කරයි.
- තමා දන්නා දේ නොදන්නා අයට කියා දෙයි.
- තම පවුලට ඉතා සම්පව කටයුතු කරයි.
- මධ්‍යස්ථානීය තීරණ ගැනීමට නිතර පෙළෙළඹයි.
- ආගම දහමට ලැයියාවක් දක්වයි.

මෙවැනි යහපත් වරිත ලක්ෂණ වලින් යුත් දරුවන් ග්‍රද්ධා වරිත ඇති දරුවන් ලෙස සැලකේ. මෙවැනි දරුවන්ගේ මෙම ගුණ තවත් දියුණු කිරීම සඳහා ඔවුන්ට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංසානුස්සති, සිලුනුස්සති, වාගානුස්සති යන හාවනා ප්‍රගුණ කිරීමට යොමු කළ යුතු ය. එයින් තව තවත් යහපත් ප්‍රතිඵ්‍යුතු ලබාගත හැක.

ඛ්‍රද්ධා වරිත ඇති දරුවන්

පහත ලක්ෂණ වලින් හෙවි දරුවන් ඛ්‍රද්ධා වරිත ඇති දරුවන් ලෙස සැලකිය හැක.

- ඉතාම කළුපනාකාරීව කටයුතු කරයි.
- මනා සිහි නුවණීන් යුතු වෙයි.
- උසස් අධ්‍යාපනය ලබයි.
- මිතුරු ඇසුර ලබයි.
- තැනට සුදුසු නුවණීන් කටයුතු කරයි.
- ඛ්‍රද්ධා සහ මතක ගක්තියෙන් ඉහළ වේ.

- හොඳින් විමසා බලා කටයුතු කරයි.

මෙවැනි ලක්ෂණයන්ගේන් හෙබේ දරුවන් බුද්ධී වරිත ඇති දරුවන් ලෙස සැලකෙන අතර, මෙවැනි දරුවන්ගේ ගුණ තවත් දියුණු කිරීම සඳහා ඔවුනට මරණානුස්සති, උපසමානුස්සති, වතුධාතු ව්‍යවත්ථාන, ආහාර පරික්කුල සක්ෂේදා වැනි හාවනා ප්‍රගුණ කළ යුතු ය.

විතරක වරිත ඇති දරුවන්

විතරක වරිත ඇති දරුවන් තුළ පහත ලක්ෂණ දැකගත හැකි වේ.

- අපේක්ෂා කළ නොහැකි දේ ගැන කතා කරයි.
- නිතර නිතර තම අදහස් වෙනස්කරයි.
- පිරිසේහි වැඩි අවධානය ලබා ගැනීම සඳහා උස් ගබඳයෙන් යුතුව කතා කරයි.
- බොහෝ විට මනෝ ලෝකයේ ජීවත් වෙයි.
- සිත එකග කරගෙන කටයුතු කළ නොහැකි වේ.
- ස්ථාවර අදහස් නොමැත.
- හොඳ කටයුතු වලට වැඩි කැමැත්තක් නොමැත.
- අලුර වැඩි තැන්වල ගැවසීමට වැඩි කැමැත්තක් දක්වයි.

මෙවැනි ලක්ෂණ සහිත දරුවන් විතරක වරිත ඇත්තවුන් ලෙස සලකනු ලබන අතර, මොවුන් හාවනාව සඳහා වැඩි කැමැත්තක් නොදක්වයි. එමනිසා ක්‍රමයෙන් මෙවැනි වරිත ලක්ෂණ වලින් යුත්ත දරුවන් හාවනාවට පුරු කරවා ආනාපානසති හාවනාව සහ කසිණ හාවනාවන් පුරුදු කරවීම මගින් ඉහත වරිත ලක්ෂණ අවම කරගැනීමට හැකියාව ඇත.¹⁶

¹ ම.නි. 1, සබඩාසව සූත්ත, බු.ජ.මු., 1964, 18-28 පිටු.

²² සූත්ත නිපාත, මගන්ධියා සූත්ත, 01 ගාට්ට, බු.ජ.මු.

³ බු.නි., ධම්මපද පාලි, දෑන්ච වග්ග, 1-2 ගාට්ට, බු.ජ.මු., 56-57 පිටු.

⁴ සං.නි. 2, ජටා සූත්ත, බු.ජ.මු., 294 පිටුව.

⁵ බු.නි., ධම්මපද පාලි, යමක වග්ග, 5 ගාට්ට, බු.ජ.මු., 26 පිටුව.

⁶ එම. 3 ගාට්ට.

⁷ එම. 4 ගාට්ට.

⁸ බොද්ධ මනෝරෝග විකිත්සාවේ මූලිකාංග, වසන්ත ප්‍රයදරුණන, (ප්‍රධාන සංස්) ආචාර්ය ගොඩගම මංගල හිමි, බොද්ධ හා පාලි අධ්‍යායන, ශ්‍රී ලංකා බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයකි, ප්‍රථම මුද්‍රණය, 2014, 167 පිටුව.

⁹ බොද්ධ මනෝරෝග විකිත්සාවේ මූලිකාංග, වසන්ත ප්‍රයදරුණන, (ප්‍රධාන සංස්) ආචාර්ය ගොඩගම මංගල හිමි, බොද්ධ හා පාලි අධ්‍යායන, ශ්‍රී ලංකා බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයකි, ප්‍රථම මුද්‍රණය, 2014, 170 පිටුව.

¹⁰ බොද්ධ මනෝරෝග විකිත්සාවේ මූලික සංකල්ප විග්‍රහයක්, වසන්ත ප්‍රයදරුණන, (ප්‍රධාන සංස්) ඇකිරියගල නන්ද හිමි, බොද්ධ හා පාලි අධ්‍යායන, ශ්‍රී ලංකා බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයකි, ප්‍රථම මුද්‍රණය, 2007, 340 පිටුව.

¹¹ විශ්වදී මාර්ගය, 381 පිටුව.

¹² සූ.නි. සේල සූත්ත.

¹³ අංගුත්තර නිකාය, දසම නිපාත, සක්ෂේදා වග්ග, 1028 -1029 පිටු.

¹⁴ මූලින්ද පස්සෙහ, අනුමාන වග්ග, 290 පිටුව.

¹⁵ ම.නි., විතරක සන්ඩාන සූත්ත, බු.ජ.මු., 300 පිටුව.

¹⁶ පිංහල විශ්වදී මාර්ගය, (1986), මාතර ධර්මවෘත හිමි, (සංස්), කාල්වන් මුද්‍රණාලය.